



වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය
 பெருந்தோட்டக் கைத்தொழில் மற்றும் ஏற்றுமதி கமத்தொழில் அமைச்சு
Ministry of Plantation Industries and Export Agriculture

11 මහල, සෙත්සිරිපාය II අදියර,
 බත්තරමුල්ල.

11ஆம் மாடி, செத்சிரிபாய இரண்டாம்
 தொகுதி, பத்தரமுல்ல.

11th Floor, Sethsiripaya Stage II
 Battaramulla.

අමාත්‍යතුමා
 அமைச்சர்
 Minister
 Fax

011-2187111
 011-2186257

ලේකම්
 செயலாளர்
 Secretary
 Fax

011-2186017
 011-2186016

ඊ-මේල්
 எ-மேயில்
 E-mail

secvpi@sltnet.lk

කාර්යාලය
 அலுவலகம்
 Office

011-2186160

ෆැක්ස්
 தொலைநகல்
 Fax

011-2186076

Web – www.plantationindustries.gov.lk

ඔබේ අංකය
 உமது இல
 Your No.

}

මගේ අංකය
 எனது இல
 My No

}

MPI/Dev.I/05/SLTB/07 (Vol.IV)

දිනය
 திகதி
 Date

}

05.04.2020

- ලේකම්, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය
- ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය
- ලේකම්, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය
- ලේකම්, විදේශ සබඳතා අමාත්‍යාංශය
- ලේකම්, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය
- ලේකම්, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
- ලේකම්, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය
- අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව
- අධ්‍යක්ෂ ජනරාල්, වාණිජ දෙපාර්තමේන්තුව
- අධ්‍යක්ෂ ජනරාල්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
- පාලක ජනරාල්, ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
- පොලිස්පති, ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය
- සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
- සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
- සභාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරිය
- අධ්‍යක්ෂ, ජාතික පොහොර ලේකම් කාර්යාලය

COVID 19 වසංගත තත්ත්වය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමේදී තේ ක්ෂේත්‍රයේ කටයුතු අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාම

ඉහත කරුණ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කර ඇති අංක PTF/01 හා 2020.03.28 දිනැති චක්‍රලේඛය කෙරෙහි ඔබේ කාරුණික අවධානය යොමු කරවමි.

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ඉමහත් දායකත්වයක් සපයන තේ ක්ෂේත්‍රය මහින් වසරකට රු.බි. 240 ක් පමණ වන අපනයන ආදායමක් උපයා දෙනු ලබන අතර සමස්ත වශයෙන් මිලියන 1.5 කට අධික පිරිසකට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා සපයා දෙනු ලැබේ.

කෙසේවෙතත් වර්තමානයේ උද්ගත වී ඇති COVID 19 වසංගත තත්ත්වය හමුවේ තේ ක්ෂේත්‍රයේ කටයුතු පවත්වාගෙන යාමේදී ඇතිවූ දුෂ්කරතාවයන් හේතුවෙන් මෙම පිරිස දැඩි අපහසුතාවයකට මුහුණ පා ඇති අතර, මෙම වසංගත තත්ත්වය තුරන් කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට සමගාමීව කුඩා තේ වතු හිමියන් ඇතුළු ග්‍රාමීය ප්‍රජාවගේ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමටත්, ජාතික ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් අවශ්‍ය පියවර ගත යුතු වේ.

ඒ අනුව, අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසු විපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2020.04.04 දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී එළැඹී තීරණය පරිදි, පහත සඳහන් කුඩා තේ වතු ඇතුළු තේ ක්ෂේත්‍රයේ නිරත ප්‍රජාව හට ස්වකීය ජීවනෝපාය කටයුතුවල අඛණ්ඩව යෙදීමටත්, නිෂ්පාදන කර්මාන්ත හා අපනයන කර්මාන්ත කටයුතු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා නියාමනයන්ට අනුකූලව යථා පරිදි පවත්වාගෙන යාමටත් හැකිවන පරිදි, අත්‍යාවශ්‍ය පහසුකම් හා සේවා සැපයීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

1. කුඩා හා මධ්‍ය පරිමාණ වතු හිමියන්
2. මහා පරිමාණ වතු හිමියන්
3. තේ දළ නෙලන්නන් ඇතුළු කම්කරු ප්‍රජාව
4. තේ දළ එකතු කරන්නන් සහ ප්‍රවාහනය කරන්නන්
5. තේ කර්මාන්තශාලා හිමියන්
6. තේ වෙන්දේසිකරුවන්
7. තේ තැඳවිකරුවන්
8. තේ ඇසුරුම්කරුවන්
9. තේ අපනයනකරුවන්

මේ සම්බන්ධයෙන් ඔබෙන් ලැබෙන සහයෝගය බෙහෙවින් අගය කරමි.

අත්. කළේ:

රවින්ද්‍ර ජේවාවිකාරණ

ලේකම්

වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය

පිටපත්:

1. සභාපති, ශ්‍රී ලංකා තේ මණ්ඩලය
2. සභාපති, තේ පර්යේෂණ මණ්ඩලය
3. සභාපති, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
4. තේ කොමසාරිස්, ශ්‍රී ලංකා තේ මණ්ඩලය
5. සභාපති, ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය
6. සභාපති, සමස්ථ ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානය
7. සභාපති, ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය
8. සභාපති, කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය
9. සභාපති, තේ අපනයනකරුවන්ගේ සංගමය
10. සභාපති, කොළඹ තැඳවිකරුවන්ගේ සංගමය

} කරු අවශ්‍ය කටයුතු සඳහා